

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

යටිනුවර ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට යටිනුවර ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණන සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබා දීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේ දී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේ දී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේ දී, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති වීමේ අවදානම් හඳුනා ගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදු වන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වෙනනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවූව ද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීති, රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) එකතුව රු.126,164 ක කාර්යාල උපකරණ හා එකතුව රු.318,455 ක යන්ත්‍ර සූත්‍ර සහ සභාවට පරිත්‍යාග ලෙස ලැබී තිබුණු ඉඩම් කොටස් 05 ක එකතු වටිනාකම රු.1,617,473 ක් ගිණුම්ගත කර නොතිබුණි.	2025 වර්ෂයේ දී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	වත්කම් ගිණුම්ගත කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ රු.252,520 කට මිලදී ගෙන තිබුණු පරිගණක යන්ත්‍රය රු.25,252 ක් ලෙස රු.227,268 ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.	2025 වර්ෂයේ දී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.
(ඇ) දන්තරේ පොළ භූමිය සඳහා 2025 ජනවාරි 01 සිට 2025 දෙසැම්බර් 31 දක්වා කාල පරිච්ඡේදයට බද්දට ලබා ගත් ඉඩමක් වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේ ගෙවන ලද රු.275,860 ක බදු කුලී සමාලෝචිත වර්ෂයේ වියදමක් සේ සලකා ගිණුම්ගත කර තිබුණි.	-එම -	වියදම් හඳුනා ගෙන ගිණුම්ගත කළ යුතුය.
(ඈ) 2020 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය දක්වා සභා අරමුදල් මගින් සිදු කර තිබුණු සංවර්ධන ව්‍යාපෘති 76 ක ගෙවීම් අවසන්ව තිබිය දී, එම ව්‍යාපෘතිවලට අදාළව එකතුව රු.3,483,986 ක් ණයභිමියන් යටතේ තවදුරටත් ගිණුම්වල දක්වා තිබුණි.	ඉදිරියේ දී නිරවුල් කිරීමට කටයුතු කරන බව.	ගෙවීම් නිසි පරිදි හඳුනා ගෙන ගිණුම්ගත කළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට පැවති මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන වත්කම් ඒකක 02 ක ශේෂයන් ඊට අදාළ උපලේඛන සමඟ සැසඳීමේ දී, රු.96,096 ක නොසැසඳීමක් නිරීක්ෂණය විය.	ඉදිරියේ දී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ගිණුම් ශේෂ උපලේඛන සමඟ සසඳා නිවැරදි කළ යුතුය.

(ආ)	2024 දෙසැම්බර් 31 දිනට හිඟ වරිපනම් බදු ශේෂය පරිගණක වැඩසටහනට අනුව, රු.8,539,423 ක් වුව ද, මූල්‍ය ප්‍රකාශනවල රු.7,782,452 ක් ලෙස දක්වා තිබීම හේතුවෙන්, රු.756,971 ක නොසැසඳීමක් නිරීක්ෂණය විය.	දීර්ඝ කාලයක සිට පැවත එන වෙනස්කම් පරීක්ෂා කිරීම අපහසු බව හා පරීක්ෂා කර ශේෂය නිවැරදි බව හා ඉදිරියේ දී විචලයකින් තොරව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව.	ගිණුම් ශේෂ සසඳා නිවැරදි කළ යුතුය.
-----	---	---	-----------------------------------

1.6.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන එකතුව රු.16,545,720 ක් වූ වත්කම් ශේෂ 04 ක සහ බැරකම් ශේෂයකට අදාළ ලේඛන, උපලේඛන හා ලිපිගොණු ඉදිරිපත් නොකිරීම නිසා සතුටුදායක ලෙස සත්ත්‍යාකෂණය කිරීමට නොහැකි විය.	ඉදිරියේ දී හඳුනා ගෙන ලේඛන, උපලේඛන නිවැරදි කරන බව.	එක් එක් ගිණුම් ශේෂයන් තහවුරු කිරීමට අදාළ ලේඛන, ලිපිගොණු හා උපලේඛන පවත්වාගත යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
----------------------------------	--------------	---------------------	----------

(අ) පාර්ලිමේන්තු පනත්

(i)	2021 ජූලි 08 දිනැති අංක 2235/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරී පනතේ 08 වන වගන්තිය සමඟ කියවිය යුතු ඒ පනතේ 21 වගන්තිය යටතේ සංශෝධිත සැලැස්ම හා ගොඩනැගිලි නියෝග VI කොටසේ 83.1 වගන්තිය	2021 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා අනුමත කරන ලද ගොඩනැගිලි සංවර්ධන බලපත්‍ර 486 ක් සඳහා අනුකූලතා සහතික නිකුත් කර නොතිබුණු අතර, එම ඉදිකිරීම් පරීක්ෂා කර වරිපනම් අය කර ගැනීමට ද කටයුතු කර නොතිබුණි.	ඉදිරියේ දී ඒ සම්බන්ධව සොයා බලා ක්‍රියාමාර්ග ගන්නා බව.	ගොඩනැගිලි පරීක්ෂා කර බලා අනුකූලතා සහතික නිකුත් කළ යුතුය.
-----	---	---	---	--

(ii)	1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 47, 49(ආ) හා 52	2022 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂයේ අවසන් දින දක්වා හඳුනා ගෙන තිබුණු අනවසර ඉදිකිරීම් 239 ක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	ඉදිකිරීම් සම්බන්ධයෙන් සොයා බලා ඉදිරියේ දී නීත්‍යානුකූලව කටයුතු කරන බව.	අනවසර ඉදිකිරීම් සම්බන්ධව නීත්‍යානුකූලව ක්‍රියා කළ යුතුය.
(ආ)	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි			
	මුදල් රෙගුලාසි 571(3)	2015 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා කාලයට අදාළ කාලය ඉකුත් වූ රු.3,586,460 ක් වටිනා තැන්පතු 1,073 ක් නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.	නිවැරදි කිරීම සිදු කර ඇති අතර, අතිරික්ත ශේෂයන් ආදායමට ගැනීමට කටයුතු කරමින් පවතින බව.	කාලය ඉකුත් වූ තැන්පතු නිරවුල් කළ යුතුය.
(ඇ)	1988 මැයි 17 දිනැති අංක 1988/22 දරන පළාත් පාලන කොමසාරිස්ගේ චක්‍රලේඛය	වරිපනම් බදු අය කිරීම සඳහා සභා බල ප්‍රදේශයේ සියළු නිශ්චල දේපල වසර 05 කට වරක්වත් තක්සේරු කළ යුතු වුවත්, සභාව 2018 වර්ෂයේ සිදු කළ තක්සේරුව ක්‍රියාත්මක කිරීම 2024 වර්ෂය දක්වා ප්‍රමාද කර තිබුණු අතර වරිපනම් තක්සේරු කර වසර 7 ක් ගත වී තිබුණද 2025 වර්ෂය සඳහාද 2018 තක්සේරුව පදනම් කර ගෙන සභාව විසින් වරිපනම් අය කර තිබුණි.	2024 ජනවාරි 01 දින සිට නව තක්සේරුවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සිදු කරන බව.	වසර 05 කට වරක් දේපළ තක්සේරු කර වරිපනම් අය කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.94,337,117 ක් වූ අතර, ඊට අනුරූපිව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.97,582,139 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව, සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024

2023

ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i) වරිපනම් හා බදු	17,836,560	16,965,543	13,487,278	7,127,056	3,468,000	3,711,599	4,801,001	3,648,791
(ii) කුලී	1,630,000	1,591,950	1,886,675	1,105,480	1,500,000	1,163,355	548,580	1,400,205
(iii) බලපත්‍ර ගාස්තු	3,251,360	2,781,617	2,733,037	102,580	5,405,000	4,225,144	4,225,144	54,000
(iv) වෙනත් ආදායම්	110,511,000	113,339,884	181,058,626	80,611,858	76,500,000	65,629,145	19,232,229	148,330,600
එකතුව	133,228,920	134,678,994	199,165,616	88,946,974	86,873,000	74,729,243	28,806,954	153,433,596

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණපහත දැක්වේ.

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

(අ) වරිපනම්

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට දිනට වරිපනම් හිඟය රු.6,516,863 ක් විය. එම හිඟය තුළ ඒකකයක හිඟය රු.10,000 ට වැඩි වරිපනම් ඒකක 41 කින් රු.1,037,378 ක් ද 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 158 වගන්තිය ප්‍රකාරව කටයුතු කර අය කර නොතිබුණි.

2025 වර්ෂයේ අය කර ගැනීමට කටයුතු කරන බව.

හිඟ වරිපනම් ආදායම් කඩිනමින් අය කළ යුතුය.

(ආ) කුලී

සමාලෝචිත වර්ෂය අවසන් දිනට සභාව සතු කඩ කාමර 05 කින් 2006 සිට 2024 දක්වා කාලයක සිට රු.1,107,405 ක් අය කර නොතිබුණි.

2025 දී මෙම අගයන් නිවැරදි කිරීමට හා හිඟ අය කිරීමට කටයුතු කරන බව.

හිඟ ශේෂ නිවැරදි කර කඩිනමින් අය කළ යුතුය.

(ඇ) වෙනත් ආදායම්

උසාවි දඩ හා මුද්දර ගාස්තු

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් 2024 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබූ උසාවි දඩ රු.1,053,740 ක් හා මුද්දර ගාස්තු රු.75,323,986 ක් අය විය යුතුව තිබුණි.

පිළිතුරු ලබා දී නොමැත.

උසාවි දඩ හා මුද්දර ගාස්තු ගෙන්වා ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය
3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය තුළ ගොඩනැගිලි සැලසුම අනුමත කිරීමේ කමිටු දීමනා වශයෙන් රු.730,000 ක් ගෙවා තිබුණ ද, සැලසුම් කමිටුවට සහභාගී වූ නිලධාරීන් ඇතිලි සලකුණු යන්ත්‍රයේ පිටවීම සටහන් නොකිරීම හේතුවෙන්, එය රාජකාරී වේලාව තුළ සිදු කර ඇති බව බැහැර කළ නොහැකි විය.	ඉදිරියේ දී පිටවීමේ වේලාව ඇතිලි සලකුණු යන්ත්‍රයේ සඳහන් කිරීම සිදු කරන බව.	ඇතිලි සලකුණු යන්ත්‍රයේ පිටවීම සටහන් කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) 2011 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කර්මාන්ත 12 ක් වෙනුවෙන් ණයහිමියන්ට ගෙවූ වටිනාකමට වඩා අඩුවෙන් සභාවට ලැබී තිබුණු රු.288,697 ක මුදලක් අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.	2025 වර්ෂයේ දී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	සියලු මුදල් අය කර ගත යුතුය.
(ඇ) 1987 සැප්තැම්බර් 30 දිනැති අංක 05/1/119 දරන නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් චක්‍රලේඛ අංක 08 අනුව, නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් ආරම්භ කර ඇති ආයෝජන ගිණුමේ මුදල් නාගරික සංවර්ධන අධිකාරියෙන් විමසා ප්‍රාදේශීය සංවර්ධනයට යොදා ගතහැකි වුවත්, සමාලෝචිත වර්ෂය අවසාන දිනට පැවති රු.9,468,919 ක ශේෂයෙන් කිසිදු මුදලක් ප්‍රාදේශීය සංවර්ධනයට යොදා ගෙන නොතිබුණි.	ඉදිරියේ දී මෙම මුදල් සහ සභා අරමුදල් යොදා ප්‍රාදේශීය සංවර්ධනය සිදු කරන බව.	අදාළ අරමුදල් ඵලදායීව ප්‍රාදේශීය සංවර්ධනයට යොදා ගත යුතුය.
(ඈ) සභාව සතුව පවතින ජල යෝජනා ක්‍රම 06 ක ජල සාම්පල පරීක්ෂණ වාර්තා අනුව ජලයේ ගුණත්වය අඩුවෙන් පැවතිය ද, එම ජලය පිරිපහදු කිරීමකින් තොරව ව්‍යාපෘතිය මගින් පානීය ජලය බෙදා හැර තිබුණි.	ජල මූලාශ්‍ර ඉතා හොඳ මට්ටමක පවත්වා ගෙන යාමට කටයුතු කරන බව හා 2025 එහි ගුණාත්මක බව පරීක්ෂා කරන ලද බව.	පානීය ජලය පිරිපහදු කර මහජනතාවට ලබා දිය යුතුය.
(ඉ) සමාලෝචිත වර්ෂය අවසාන දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන 2019 සිට 2022 දක්වා කාලයට අදාළ රු.1,944,849 ක ණයහිමි ශේෂ 11 ක් නිරවුල් කර නොතිබුණි. සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට විවිධ ණයහිමි ලෙස පවතින රු.1,463,509 ක් අදාළ ණයහිමියන්ට ගෙවීමෙන් පසු ඉතිරි වූ මුදලක් වන අතර, එය ගැලපුම් කිරීමට කටයුතු කර නොතිබුණි.	ණයහිමි ශේෂ සම්බන්ධව පරීක්ෂා කොට වාර්තා පළාත් පාලන දෙපාර්තමේන්තුවේ අනුමැතියට යැවීමට හා එහි තීරණ අනුව ඉදිරි කටයුතු සිදු කරන බව.	ගිණුම් ගැලපීම් කර ණයහිමි ශේෂ නිරවුල් කළ යුතුය.

(ඊ)	ගෙවීමට නොමැති මන්ත්‍රී ඉන්ධන දීමනා එකතුව රු.822,300 ක ශේෂයක් ණයහිමියන් යටතේ දෝෂ සහගතව දිගින් දිගටම මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.	එම ශේෂ සම්බන්ධ වාර්තාවක් පළාත් පාලන කොමසාරිස්තුමියගේ අනුමැතියට යැවීමට හා එම තීරණ මත ඉදිරි කටයුතු සිදු කරන බව.	ණයහිමි ශේෂ නිරවුල් කළ යුතුය.
-----	--	---	------------------------------

3.2 නිෂ්කාර්ය හෝ උෞත උපයෝජිත දේපල, පිරියත හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
එකතුව රු.952,500 ක් වූ වාහන 08 ක් වසර 02 ක් 04 ක් අතර කාලයක සිට භාවිතයට නොගෙන නිෂ්ක්‍රීයව හෝ උණ උපයෝජිතව පැවතුණි. 2020 ජූලි 21 හා 2022 ජූලි 19 දිනැති මහා සභා රැස්වීම්වල එම වාහන අපහරණය කිරීමට කටයුතු කරන ලෙස තීරණ ලබා දී තිබුණ ද, සමාලෝචිත වර්ෂයේ අවසන් දින වන විටත් එම තීරණ ක්රියාත්මක කර නොතිබුණි.	වෙන්දේසියට පෙර වාහනවල ඵලදායිතාවය හා තක්සේරු කිරීම් අවශ්‍ය වන වාර්තා පළාත් පාලන කොමසාරිස් වෙත ලබා දී ඇත්ත්, මෙතෙක් එම වාර්තා නොලැබීම හේතුවෙන්, වෙන්දේසි කටයුතු ප්‍රමාද වී ඇති බව.	අපහරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
පවරා නොගත් වත්කම්		
සභාව පරිහරණය කරන ඉඩම් කොටස් 31 ක අයිතිය පවරා ගෙන නොතිබුණි.	දේපළවල අයිතිය තහවුරු කර ගැනීමෙන් පසු මැනුම් කටයුතු සිදු කර පවරා ගැනීමට කටයුතු කරන බව.	සභාව සතු ඉඩම්වල අයිතිය පවරා ගත යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
අනුමත හා තරා කාර්ය මණ්ඩලය සැසඳීමේ දී තනතුරු 10 ක පුරප්පාඩු 18 ක් හා එක් තනතුරක අතිරික්ත 28 ක් පැවතුණි.	රජයේ බඳවා ගැනීමේ ප්‍රතිපත්තිය මත බඳවා ගැනීම් ප්‍රමාද වී ඇති නමුත්, පුරප්පාඩු තනතුරු හා සේවක මණ්ඩල සමාලෝචනය සිදු කර ගැනීමට පළාත් පාලන කොමසාරිස් වෙත දන්වා ඇති බව.	පුරප්පාඩු සම්පූර්ණ කරගෙන මහජන සේවාවන් කාර්යක්ෂමව පවත්වාගෙන යා යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය
පාරිසරික ගැටලු

විගණන නිරීක්ෂණය

කිරිමැටියවත්ත කසළ කළමනාකරණ මධ්‍යස්ථානයේ නොදිරන කසළ විවෘත භූමියේ දහනය කිරීම හේතුවෙන් ඉන් පිටවෙන දුමාරය මහජනතාවට හා පරිසරයට අහිතකර ලෙස බලපා තිබුණි.

සභාවේ අදහස් දැක්වීම

නිසි පරිදි විනාශ කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව.

නිර්දේශය

පරිසරයටට හිතකර අන්දමින් කසළ කළමනාකරණය කළ යුතුය.